

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ලංකා හොස්පිටල් කෝපරේෂන් පී.එල්.සී හි (සමාගම) සහ එහි පරිපාලන සමාගම්වල (සමූහයේ) 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් ප්‍රකාශනය, ලාභාලාභ සහ වෙනත් විස්තීරණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති වලින් සමන්විත 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන සහ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

සමාගම සහ සමූහයේ 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 ප්‍රධාන විගණන කරුණු

ප්‍රධාන විගණන කාරණා නම්, අපගේ වෘත්තීය විනිශ්චයේදී, සමාගමේ මූල්‍ය ප්‍රකාශන සහ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන ප්‍රවර්තන වර්ෂයේ අපගේ විගණනයේදී වඩාත් වැදගත් වූ කරුණුය. මෙම කරුණු ආමන්ත්‍රණය කරනු ලැබුවේ සමාගමේ මූල්‍ය ප්‍රකාශන සහ සමස්තයක් ලෙස ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන විගණනය කිරීමේ සන්දර්භය තුළ සහ, ඒ පිළිබඳව මාගේ මතය සැකසීමේදී මෙම කරුණු සම්බන්ධයෙන් මම වෙනම මතයක් නොසපයන්නෙමි.

- ආදායම් හඳුනා ගැනීම - සටහන 4.15 බලන්න - මූල්‍ය ප්‍රකාශන වල ගිණුම්කරණ ප්‍රතිපත්තිය සහ සටහන් අංක 5. 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා සමූහයේ ආදායම රු. මිලියන 6,804 කි.

අවදානම පිළිබඳ විස්තරය

සමූහය එහි සෞඛ්‍ය සේවාවලින් උපයන ආදායම ගිණුම්කරණ ප්‍රතිපත්ති 4.15 යටතේ සටහන 5 හි අනාවරණය කර ඇත. මිල ව්‍යුහයේ සංකීර්ණත්වය, එහි ඉහළ පරිමාව සහ ඇතැම් විධිවිධාන වලදී ආදායම් හඳුනාගැනීමේ දළ හෝ ශුද්ධ පදනමේ යෝග්‍යතාවය තීරණය

අපගේ ප්‍රතිචාරය

මාගේ විගණන ක්‍රියා පටිපාටිවලට පහත සඳහන් දෑ ඇතුළත් විය.

- නියැදි පදනමක් මත පරීක්ෂා කිරීම, ගනුදෙනු මට්ටමේ මිලකරණය සහ අදාළ ලේඛනමය සාක්ෂි මගින් ආදායම් මැනීම පිළිබඳ විගණන ක්‍රියා පටිපාටි මම සිදු කළෙමි.

කිරීම, සහ තොරතුරු තාක්ෂණ පාලන මත රඳාපැවැත්ම හේතුවෙන් ආදායම අවධානය යොමු කළයුතු අංශයක් ලෙස මම සලකමි.

- වෛද්‍ය උපදේශක නිලධාරීන් සම්බන්ධ වී සිටින කොන්ත්‍රාත් විධිවිධාන සම්බන්ධයෙන් මම කළමනාකාරිත්වය සමඟ සාකච්ඡා කළ අතර දළ හෝ ශුද්ධ පදනමක් මත ආදායම හඳුනාගැනීමේ යෝග්‍යතාවය නියැදි පදනමක් මත පරීක්ෂා කළෙමි.
- ආදායම් ඇතිවීම පිළිබඳ ප්‍රධාන තොරතුරු තාක්ෂණ සහ අත්පොත් පාලනයන් පිළිබඳව අවබෝධයක් මම ලබා ගත් අතර එය නියැදි පදනමක් මත පරීක්ෂා කළෙමි.
- සමූහයේ ව්‍යාපාරය කරගෙන යන ස්ථානවල නියැදියක් ආවරණය වන පරිදි ආදායමට අදාළ මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් මම නිශ්චිත විගණන ක්‍රියා පටිපාටි සිදු කළෙමි.
- මූල්‍ය ප්‍රකාශනයේ සටහන 5 හි දක්වන ලද අනාවරණය කිරීම්වල ප්‍රමාණවත් බව පිළිබඳ මම තක්සේරු කළෙමි.

තොගවල ධාරණ අගය - සටහන 4.8 බලන්න - මූල්‍ය ප්‍රකාශන වල ගිණුම්කරණ ප්‍රතිපත්තිය සහ සටහන් අංක 16. සමූහය 2020 දෙසැම්බර් 31 වන විට රු. මිලියන 439 ක ඉන්වෙන්ටරි රැගෙන ගියේ පිරිවැයට හෝ ශුද්ධ උපලබ්ධි අගයෙන් වඩා අඩු අගයට වනු ඇත.

අවදානම පිළිබඳ විස්තරය

නිෂ්පාදනවල ස්වභාවය සහ දැඩි තත්ත්ව අවශ්‍යතා හේතුවෙන් තොග තක්සේරු කිරීමට විනිශ්චය සහ ඇස්තමේන්තු ඇතුළත් වේ. ව්‍යාපාර ආකෘතිය මත පදනම්ව සමූහ මෙහෙයුම් තුළ තොග වෙන් කිරීම සහ විකිණීම හේතුවෙන්, තොගවල පැවැත්ම සහ තක්සේරු කිරීම යන අංශ දෙකම අවධානය යොමු කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර වේ.

අපගේ ප්‍රතිචාරය

- මාගේ විගණන පටිපාටිවලට ඇතුළත් වනුයේ; සමූහයේ තොග ප්‍රතිපාදන ප්‍රතිපත්තිය සමඟ වාර්තා කරන දිනයේ දී තොග සඳහා ප්‍රතිපාදන සැපයීමේ ප්‍රමාණවත් බව සහ අනුකූලතාව තක්සේරු කිරීම.
- නියැදි පදනමක් මත, සමූහයේ තොග රැගෙන යන ප්‍රමාණය එම තොගවල ශුද්ධ උපලබ්ධි අගය සමඟ සංසන්දනය කිරීම.
  - වසර අවසානයේදී භෞතික සත්‍යාපනය තුළින් තොගවල පැවැත්ම පරීක්ෂා කිරීම සහ සමූහයේ ආයතන තුළ පිරිවැය වෙන් කිරීමේ වලංගුතාවය පරීක්ෂා කිරීම.

- වෙළඳ ලැබීම් නැවත අයකර ගැනීමේ හැකියාව - සටහන් අංක 4.9.1 - මූල්‍ය ප්‍රකාශනවල ගිණුම්කරණ ප්‍රතිපත්තිය සහ 17 සටහන. 2020 දෙසැම්බර් 31 දිනට සමූහයේ වෙළඳ ලැබීය යුතු දැ රු. මිලියන 444 කි.

සමූහයේ වෙළඳ ලැබීම් ආපසු අයකර ගැනීමේ හැකියාව තක්සේරු කිරීම කළමනාකරණ විනිශ්චය මත පදනම් වේ. ගනුදෙනුකරුවන්ගේ ණය සුදුසුකම් සම්බන්ධ ඓතිහාසික ගෙවීම් රටාවන් සහ අනෙකුත් තොරතුරු. වෙළඳ ලැබීම් ආපසු අයකර ගැනීමේ හැකියාව තීරණය කිරීම සඳහා ණය අවදානම් නිරාවරණය සම්බන්ධයෙන් විනිශ්චයන් සිදු කිරීමේදී ආවේනික ආත්මීයත්වය සම්බන්ධ වේ.

- මගේ විගණන පටිපාටිවලට ඇතුළත් වනුයේ -
- ණය කොන්දේසි පිළිබඳ පාලනයන් ඇතුළුව සමූහයේ ණය පාලන ක්‍රියා පටිපාටි පරීක්ෂා කිරීම සහ ගනුදෙනුකරුවන්ට අදාළ ගෙවීම් ඉතිහාසය සහ මූල්‍ය තොරතුරු සමාලෝචනය කිරීම.
- 2020 දෙසැම්බර් 31 ශේෂයන්ට අදාළව වසර අවසන් වීමෙන් පසු මුදල් ලැබීම් පරීක්ෂා කිරීම; සහ
- අදාළ ගනුදෙනුකරුවන් සමඟ සිදු කරන ලද විනිශ්චයන් සහ ඓතිහාසික වෙළඳ පළපුරුද්ද තක්සේරු කිරීමෙන් වෙළඳ ලැබීම්වලට එරෙහිව සමූහයේ දුර්වලතා විධිවිධානවල ප්‍රමාණවත් භාවය පරීක්ෂා කිරීම.
- හානිවීම සම්බන්ධ ප්‍රතිපාදන වෙත ලගාවීම සම්බන්ධ ඇස්තමේන්තු මට්ටම පිළිබඳ සමූහයේ අනාවරණය කිරීම්වල ප්‍රමාණවත් බව තක්සේරු කිරීම.

1.4 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමූහය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය සමූහය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමූහයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමූහයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සමූහයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.5 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නා වූ අවදානම් මහඟරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබා ගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචා හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් හඳුනා නොගැනීම මගින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන අතර දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම ,වේතනාන්විත මහඟරීම් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස සමූහයේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගන්නා ලද නමුත් අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය,සහ යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය ඇගයීම.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමූහයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා සමූහයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව අගයීම.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ මණ්ඩලයේ පාලක සමාගම විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියා කර ඇති බව,
- සමාගම සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සමාගමේ සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳ අභ්‍යන්තර පාලනය

ගනුදෙනු කළමනාකාරිත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරී බලය සහිතව ක්‍රියාත්මක කිරීම, අදාළ වන වාර්තාකරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අවශ්‍ය වන පරිදි ගනුදෙනු සටහන් කිරීම සහ වත්කම් සඳහා ගිණුම් කටයුතුභාවය පවත්වාගෙන යාම, කළමනාකාරිත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරී බලය සහිතව පමණක් වත්කම්වලට ප්‍රවේශ වීම, සටහන් කරන ලද වත්කම් සඳහා වූ ගිණුම්කටයුතුභාවය පවත්වා වත්කම් සමඟ සාධාරණ කාල වකවානුවලදී සැසඳීම සහ වෙනස්කම් ඇතොත් ඒවා සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම ආදිය සඳහා සාධාරණ තහවුරුවක් ලබාගැනීමට ප්‍රමාණවත් “මනාලෙස සැලසුම් කරන ලද” අභ්‍යන්තර ගිණුම්කරණ පාලන පද්ධතියක් ආයතනය විසින් පවත්වාගෙන යාම අවශ්‍ය වේ.

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) මුදල් පොතේ ඇතුළත් කිරීම් අනුක්‍රමිකව අංකනය කර මෙම අංක අදාළ වඩුවරවලට ඇලවිය යුතු වුවද, එසේ සිදුකර නොතිබුණි.	සමාගම විසින් භාවිතා කරනු ලබන "ටැලි" ගිණුම්කරණ පද්ධතියේ ආවේනික සීමාවන් හේතුවෙන්, ගෙවීම් වඩුවර අංක නියත නොවේ. එබැවින්, සමාගම සියලු යොමු කිරීම් සඳහා වෙක්පත් අංකය සහ දිනය අනුක්‍රමික ලෙස සඳහන් කරයි.	මුදල් පොතේ ඇතුළත් කිරීම් අනුක්‍රමිකව අංක කළ යුතු අතර මෙම අංක අදාළ වඩුවරවලට ඇලවිය යුතුය.
(ආ) සමාගමේ ස්ථාවර වත්කම් ලේඛනය යාවත්කාලීන කර නොතිබූ අතර මෙම ලේඛනයේ වරින් වර සිදුකරන ලද ප්‍රත්‍යාගණන ලාභ හෝ අලාභ ගැලපීම සඳහා පහසුකම් සපයා නොතිබුණි.	පළමු ස්ථාවර වත්කම් ලේඛනය 2012 දී KPMG හි සහාය ඇතිව සකස් කරන ලදී. මෙම පැවරුමේදී, සියලු වත්කම් හඳුනාගෙන පවරා ඇති වත්කම් කේත සමඟ අමුණා ඇත. නමුත් 2007 දෙසැම්බර් 31 දිනෙන් පසු මිලදී ගත් වත්කම්වලින් සියයට 82 ක් දක්වා වටිනාකමක් අපට පැවරීමට හැකි වී තිබුණි. ලේඛන නොමැතිකම හේතුවෙන් වත්කම්වල එකතුව සඳහා වටිනාකමක් පැවරීමට නොහැකි වූ අතර ස්ථාවර වත්කම් ලේඛනයේ මෙම වත්කම් ශුන්‍ය අගයක් නියෝජනය කෙරිණි. එම අවස්ථාවේදී ස්ථාවර වත්කම් ලේඛනය එතැන් සිට ඉදිරියට ගෙන යාමේ තීරණයකට එකඟ විය.	ස්ථාවර වත්කම් ලේඛනය යාවත්කාලීන කිරීම සහ වැඩිදියුණු කිරීම අවශ්‍ය වේ.

1.6.2 ගිණුම්කරන අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2020 දෙසැම්බර් 31 දිනට, මෙම උන ප්‍රතිපාදනය විලම්භීත බදු වගකීම රු. 3,220,000 කින් අඩුවෙන් දක්වා තිබුණි.	2021 මාර්තු පොත්වල ගැලපීම් සිදු කිරීමට යාවත්කාලීන කර ඇත.	2021 මූල්‍ය ප්‍රකාශනවල අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.

1.6.3 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

අයිතමය	මූල්‍ය ප්‍රකාශනවලට අනුව	අදාළ වාර්තාවට අනුව	වෙනස	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන		
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට ගෙවිය යුතු මුදල	4.76	8.59	3.83	ආයතන දෙකම පුද්ගලික අයිතිය යටතේ පැවති කාලයේ සිට ඉදිරියට ගෙන යන ලදී. 2012 දී අපි SLIC තොරතුරු මත ගිය අතර ඉහත සඳහන් ශේෂය ලංකා හොස්පිටල් හා සෘජුවම සම්බන්ධ බව ඔප්පු කිරීමට ලේඛනගත සාක්ෂි සැපයීමට ඔවුන්ට නොහැකි විය.	වෙනස ඉවත් කිරීමට පියවර ගත යුතුය.

1.7 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.7.1 ලැබිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
එකතු වටිනාකම රු.1,097,817 ක්වූ හර පත්‍ර නිරවුල් කිරීමකින් තොරව දීර්ඝ කාලයක් ඉදිරියට ගෙනයමින් තිබුණි.	අපි මෙම වසර තුළ ඉහත ප්‍රතිපාදන ඉවත් කිරීමට සලකා බලන්නෙමු.	ශේෂයන් පියවා ගැනීමට කටයුතු කළ යුතුය.

1.7.2 ගෙවිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) රු. මිලියන 952 ක් වූ වෙළඳාම සහ අනෙකුත් ගෙවිය යුතු මුදල් තුළ වසර 5 කට වැඩි රු. මිලියන 31.7 ක මුදලක් නියෝජනය වන අතර සමාගම මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොතිබුණි.	ඉහත ලැයිස්තුගත කර ඇති ගෙවිය යුතු මුදල් වලින් මූල්‍ය ප්‍රකාශනයට ආපසු ගැලපිය හැකි දේ අපි විශ්ලේෂණය කර හඳුනාගෙන ඇත්තෙමු. අවශ්‍ය කළමනාකරණ අනුමැතිය ලබා ගැනීමෙන් පසු මෙය ආපසු ගැලපීමට ඉක්මනින් කටයුතු කරනු ඇත.	ශේෂය ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.

- (ආ) 2020 දෙසැම්බර් 31 දිනට නිකුත් කළ නමුත් මාස හයක් ඇතුළත ඉදිරිපත් නොකළ වෙක්පත්වල වටිනාකම රු. 113,031,563 ක් වුවද, එය නැවත වලංගු කිරීමට හෝ සාධාරණ කාලසීමාවකට පසුව ආදායමක් ලෙස හඳුනා ගැනීමට කටයුතු කර නොතිබුණි.
- (ඇ) වටිනාකම රු. 4,769,076 ක්වූ සම්බන්ධිත පාර්ශවයකට (ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව) ගෙවිය යුතු මුදල දීර්ඝ කාලයක් තිස්සේ ඉදිරියට ගෙනයමින් තිබුණු අතර මෙම ශේෂය පියවීමට හෝ එය ආදායමක් ලෙස හඳුනා ගැනීමට කටයුතු කර නොතිබුණි.
- පාලන යාන්ත්‍රණයට අනුව, අගරුවු වෙක්පත් ගිණුම් වෙත මාරු කරන ලද මාස හයක් ඇතුළත ඉදිරිපත් නොවූ ඉහත ශේෂවලින් මූල්‍ය ප්‍රකාශනයට ආපසු ගැලපිය හැකි ඒවා අපි තවදුරටත් විශ්ලේෂණය කර හඳුනාගෙන ඇත්තෙමු.
- වසර 5 ඉකිම වූ විගස මෙම ආපසු ගැලපීම අවශ්‍ය කළමනාකාරීත්ව අනුමැතිය ලබා ගැනීමෙන් පසු ඉක්මනින් සිදු කරනු ඇත.
- ශේෂය ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.
- අවශ්‍ය අනුමැතිය සහිතව ආපසු ගැලපීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ගත්තෙමු.
- ශේෂය ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.

1.7.3 අත්තිකාරම්

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
වටිනාකම රු. 1,414,401 ක්වූ ආපසු ගෙවිය යුතු තැන්පතු ප්‍රතිපාදන ලෙජර ගිණුමේ කිරීමකින් තොරව වසර පහකට වැඩි කාලයක් ඉදිරියට ගෙනයමින් තිබුණු අතර මෙම මුදලට අදාළ ලේඛණමය සාක්ෂි නොතිබුණි.	මෙම ප්‍රතිපාදනය නැවත ගැලපීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ගත්තෙමු.	ශේෂය නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.

1.8 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	ගණන් දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු වක්‍රලේඛ පීරීඩ් 1/2015	ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී / ප්‍රධාන මූල්‍ය නිලධාරී වෙත පිළිවෙලින් ලීටර් 50 සහ ලීටර් 35 කින් සීමාව ඉක්මවා ඉන්ධන දීමනා ලබා දී තිබුණි.	ලංකා භොස්පිටල්ස් කෝපරේෂන් පොදු ලැයිස්තුගත ඉන්ධන දීමනාව සේවකයින්ගේ කොටසකි. සංවිධානයේ ඉන්ධන සීමාවන් අර්ථ දක්වා ඇති එමනිමා එය පෙර සිට සිදුකරණ ලද්දකි. වැටුප් පැකේජයේ කොටසක් ලෙස ගැනීමේදී සමාගම ඉන්ධන හිමිකම තීරණය කර ඇත. සමාන තනතුරු සහ අනෙකුත් සමාගම් විසින් පිරිනමනු ලබන ප්‍රමාණයන්ට සමාන විය යුතු ඉන්ධන ඇතුළුව මුළු වේතනය අයදුම්කරුවන් සමඟ සාකච්ඡා කරනු ලැබේ.	සමාගමේ පරිවය සඳහා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු අනුමැතිය ලබා ගැනීමට කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.443,578,902 ක ලාභයක් වූ අතර ඊට පෙර වර්ෂයේ අනුරූප ලාභය රු. 420,196,802 කි. එබැවින් මූල්‍ය ප්‍රතිඵලයේ රු.23,382,100 ක වර්ධනයක් නිරීක්ෂණය විය.

2.2 අනුපාත විශ්ලේෂණය

අනුපාත	2020	2019
ජංගම වත්කම් අනුපාතය	3.87 වතාවක්	3.77 වතාවක්
ක්ෂණික වත්කම් අනුපාතය	3.50 වතාවක්	3.41 වතාවක්
දළ ලාභ අනුපාතය	42 %	44 %
යෙදවූ ප්‍රාග්ධනය මත ඉපයුම	3 %	9 %
තෝලන අනුපාතය	-	-

2.3 ප්‍රධාන කාර්යසාධන දර්ශක

සමාගමේ ප්‍රධාන කාර්ය සාධන දර්ශක සහ ඒවා ළඟාකර ගැනීම් පහත පරිදි වේ.

	තත්‍ය	අයවැය	විචලනය
රැඳී සිටීමේ සාමාන්‍ය දින (දින- මුළු ඇදන්)	2.21	2.24	(0.03)
සාමාන්‍ය පදිංචි අනුපාතය	61 %	67 %	(6 %)
සාමාන්‍ය දෛනික ඇතුළත් කිරීම්	61	70	9
මුළු ඇතුළත් කිරීම්	22,192	26,320	(4,128)
විදේශ රෝගීන් ඇතුළත් කිරීම්	625	1,120	(495)
OP උපදේශන	264,164	290,500	(26,336)
සැත්කම් ප්‍රමාණය	9,631	10,151	(520)

2. මෙහෙයුම් සමාලෝචනය

3.1 මෙහෙයුම් අකාර්යක්ෂමතාව

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2017 වර්ෂයේදී සමාගම සිෂෙල්ස් හි රු. 42,127,193 ක් ආයෝජනය කරමින් වෛද්‍ය මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබුණි. සිෂෙල්ස් වෛද්‍ය මධ්‍යස්ථානය 2019 සහ 2018 වර්ෂයන්හි පිළිවෙලින් රු. 11,193,820 සහ රු. 2,473,850 ක ශුද්ධ අලාභයක් වාර්තා කර ඇත. වෛද්‍ය මධ්‍යස්ථානය දිගින් දිගටම පාඩු වාර්තා කරන බැවින් 2020 මැයි 12 දින මෙහෙයුම් නතර කිරීමට පාලක මණ්ඩලය තීරණය කර තිබුණි. තවද,	සිෂෙල්ස් වෛද්‍ය මධ්‍යස්ථානය විවෘත කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ සිෂෙල්ස් වෙතින් රෝගීන් යොමු කරවා ගැනීමයි. පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු එය සිෂෙල්ස් වෙතින් රෝගීන් ගෙන්වා ගැනීම කෙරෙහි අහිතකර ලෙස බලපෑ අතර එය සිෂෙල්ස් හි වෛද්‍ය මධ්‍යස්ථාන මෙහෙයුම්වලින් පාඩු ලැබීමට හේතු වී තිබුණි. දැනට, COVID-19 තත්ත්වය සිෂෙල්ස් හි මෙහෙයුම් වලට ද අහිතකර ලෙස	ආයෝජනයක් කිරීමට පෙර නිසි ඇගයීමක් කළ යුතුය.



කළමනාකාරිත්වය විසින් මුළු ආයෝජන අලාභය තක්සේරු කර නොතිබුණි.

බලපා ඇත. විශේෂයෙන්ම සීමිත වශයෙන් පිහිටි මධ්‍යස්ථානයට අත්‍යවශ්‍ය සැපයුම් දිගටම කරගෙන යාමට අපට නොහැකි විය. අනිතකර ප්‍රවණතාවය සහ අපගේ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින්, අපි 2020 ජූලි 31 දින සිට මෙහෙයුම් නතර කළෙමු.

3.2 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>සමහර විශේෂඥ ක්ෂේත්‍ර සඳහා කුලී පදනම යටතේ ලබාගත් උපදේශකයින් 21 ක් සඳහා ලබා ගන්නා සේවාවන් වෙනුවෙන් සමාගම වෙනම ගෙවීම් කර තිබුණු නමුත් ඊට අමතරව, එම උපදේශකයින් රඳවා තබා ගැනීම සඳහා සමාලෝචිත වර්ෂය තුළ ඔවුන්ට රු. 110,381,165 ක් ගෙවා තිබුණි.</p>	<p>ශ්‍රී ලංකාව රෝහල් මත පදනම් වූ වෙළඳපළකට වඩා උපදේශකයින් විසින් මෙහෙයවන වෙළඳපළක් ඇති රටකි. ශ්‍රී ලාංකීය රෝගීන්ගෙන් බහුතරයක් තමන් කැමති උපදේශකවරුන්ගෙන් උපදෙස් ලබා ගන්නේ ඔවුන්ගේ නම්වලින් මිස රෝහලේ නම්වලින් නොවනු ඇත. මෙම කර්මාන්ත ස්වභාවය ලංකා හොස්පිටල් රෝහල සඳහ ද අදාළ වනු ඇත. කර්මාන්තයේ ප්‍රමුඛයා වීමට ලංකා හොස්පිටල් රෝහලට ප්‍රධාන ඉහළ කීර්තිමත් උපදේශකයින් සමඟ හවුල්කාරිත්වයක් තිබිය යුතුය. රෝගීන් පැය විසිහතර පුරාම රෝහලට පැමිණෙන අතර සමහර රෝගීන්ට හදිසි පදනමක් මත විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ. වෙනත් ව්‍යාපාරවල මෙන් නොව වෛද්‍ය ජර්නිතාර ප්‍රමාද වීම මිනිස් ජීවිතයට හානියක් විය හැකිය. එබැවින් රෝහල කර්මාන්තයේ විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛ උපදේශකයින් සමඟ හවුල්කාරිත්වයක් ඇති කර ගත යුතුය. මෙම ප්‍රමුඛ උපදේශකවරුන් පූර්ණ කාලීන සේවකයින් ලෙස සම්බන්ධ වීමට අකමැති නිසා රෝහල් කාර්ය මණ්ඩලය තුළ සිටිය නොහැක. රෝහලට ඔවුන් පූර්ණ කාලීන සේවකයන් ලෙස බඳවා ගැනීමට අවශ්‍ය නම් ආයතනයට ඊටත් වඩා විශාල මුදලක් වැයවනු ඇත.</p>	<p>ගෙවීම් ආර්ථික දැයි පරීක්ෂා කිරීම සඳහා නිසි ඇගයීමක් කළ යුතුය.</p>

3.3 ප්‍රසම්පාදන කළමනාකරණය

	විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	<p>රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 2.4 ඡේදයට අනුව, ප්‍රසම්පාදනයේ මූලික වගකීම සමාගමේ ප්‍රධානියා විසින් දරනු ලබන අතර ඔහුගේ අධිකාරිය ඔහුගේ යටත් නිලධාරීන්ට පැවරිය හැකිය. කෙසේ වෙතත්, අදාළ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් අධිකාරිය පවරමින් ප්‍රසම්පාදන කමිටුව පත්කිරීමට අදාළ සාක්ෂි නොතිබුණි.</p>	<p>ලංකා හොස්පිටල්ස් හි ප්‍රධාන අධිකාරිය වන අධ්‍යක්ෂ මණ්ඩලය (BOD) ප්‍රසම්පාදන සඳහා අධිකාරී සීමාවන් අනුමත කර ඇති අතර මූල්‍ය අනුමත කිරීම් අවශ්‍යතාවය මත පදනම් වේ. (MOFA - මූල්‍ය අධිකාරී සංදේශය). මූල්‍ය අධිකාරී සංදේශයට අනුව, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රසම්පාදන කමිටුව සහ සමාගම් නිලධාරීන් වෙත අවශ්‍ය පරිදි අධිකාරී සීමාවන් පවරා ඇත.</p>	<p>රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහට අනුකූලව කටයුතු කළයුතු වේ.</p>

- (ආ) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 2.12 ඡේදයට අනුව, ප්‍රසම්පාදන කමිටුවේ සියලුම සාමාජිකයන් එහි පළමු රැස්වීමේදී නියමිත ආකෘතියට අදාළ ප්‍රකාශයක් අත්සන් කළ යුතුය. කිසිදු ප්‍රසම්පාදන ලිපිගොනුවක ප්‍රසම්පාදන කමිටුව විසින් ලබාදුන් ප්‍රකාශයක් නොමැති බව අපි නිරීක්ෂණය කළෙමු.
- ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් ප්‍රධාන අධිකාරිය; නිෂ්පාදනයේ වටිනාකම සහ ස්වභාවය මත පදනම්ව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රසම්පාදන කමිටුව පත් කර අනුමත කිරීමේ අනුකෘතියක් (Approval matrix) අනුමත කර තිබුණි. එසේම, ජාතික ප්‍රසම්පාදන නියෝජිතයන්ගේ මාර්ගෝපදේශ වෙනුවට ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් සඳහා තමන්ගේම ප්‍රසම්පාදන අත්පොතක් සාදන ලෙස අධ්‍යක්ෂ මණ්ඩලය උපදෙස් දී තිබුණි. ඒ අනුව, සෑම අනුමත ඒකකයක්ම අධ්‍යක්ෂ මණ්ඩලය වෙත එක් වරක් ප්‍රකාශ අත්සන් කර ඇත.
- එම-
- (ඇ) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 2.12 ඡේදයට අනුව, තාක්ෂණික ඇගයීම් කමිටුවේ සියලුම සාමාජිකයන් එහි පළමු රැස්වීමේදී නියමිත ආකෘතියට අදාළ ප්‍රකාශයක් අත්සන් කළ යුතුය. කිසිදු ප්‍රසම්පාදන ලිපිගොනුවක තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් ලබාදුන් ප්‍රකාශයක් නොමැති බව අපි නිරීක්ෂණය කළෙමු.
- විධායක සාමාජිකයින් ඇතුළු ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් හි අභ්‍යන්තර සේවකයින්ගෙන් තාක්ෂණික ඇගයීම් කමිටුව සමන්විත වන බැවින්, සාධාරණත්වය, පක්ෂග්‍රාහීත්වය සහ විනිවිදභාවය යන අර්ථයෙන් සෑම ක්‍රියාවක් සඳහාම ඔවුන් දැනටමත් ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් වෙත ප්‍රකාශ ලබාදී ඇත.
- රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහට අනුකූලව කටයුතු කළයුතු වේ.
- (ඈ) ලංසු විවෘත කිරීමේ කමිටුවේ සමහර සාමාජිකයන් කමිටු රැස්වීමට පැමිණ නොසිටි අතර ඔවුන් වෙනුවෙන් නියෝජිතයන් පැමිණ තිබුණි. කෙසේ වෙතත්, එවැනි නියෝජිතයින් පත්කිරීමට අදාළ ලිඛිත සාක්ෂි විගණනට ඉදිරිපත් කර නොතිබුණි.
- අධ්‍යක්ෂ මණ්ඩලය වෙතින් ලැබුණු අනුමැතිය අනුව, ආරම්භක ලංසු විවෘත කිරීමේ කමිටුව EXCO (විධායක කමිටු) සාමාජිකයින් දෙදෙනෙකුගෙන්, ප්‍රසම්පාදන කළමනාකරු සහ ස්වාධීන සාමාජිකයකුගෙන් සමන්විත වේ. එහෙත්, ඔවුන්ගේ කාර්යබහුලත්වය හේතුවෙන් ඔවුන් විටින් විට වෙනත් පුද්ගලයෙකු නම් කරනු ලැබේ. කෙසේ වෙතත්, නියමිත කාලසටහනට අදාළ නොවැළැක්විය හැකි තත්වයන් හේතුවෙන් ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ නියෝජිතයින් ලංසු විවෘත කිරීමේ කමිටු සඳහා සහභාගී කරන නමුත් පත් කරන ලද සාමාජිකයින් විසින් වගකීම භාර ගනු ඇත.
- විධිමත් පරිදි නියෝජිතයන් පත්කිරීම් කිරීමටත් ලේඛනගත සාක්ෂි තබා ගැනීමටත් කටයුතු කළ යුතුය.
- (ඉ) (i) සමාගමේ ප්‍රසම්පාදන කමිටුව විසින් වායු සාම්පලයක මිල රු. 60,000 ක් ලෙස ඇස්තමේන්තු කර තිබුණි. කෙසේ වෙතත්, පිළිවෙලින් ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් විසින් මෙම අවශ්‍යතාවය සඳහා විද්‍යුත් තැපෑලෙන් සෘජු මිල ගණන් කැඳවා ඇති අතර, මිල ගණන් ඉදිරිපත් කිරීමට දින 3 ක සහන කාලයක් ලබා දී ඇති අතර,
- වැඩි සැපයුම්කරුවන් ආකර්ෂණය කර ගැනීමට පියවර ගත යුතුය.

රු. 695,000 ක් සහ රු. 1,452,995 ක් ලෙස ලැබුණු ලංසු ඇස්තමේන්තුගත පිරිවැයට වඩා අසාමාන්‍ය ලෙස වැඩි බව නොසලකා ඇගයීමට ලක් කර තිබුණි.

වැඩි මිල තරඟකාරිත්වයක් ලබා ගැනීම සඳහා, ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් හි සියලුම ලියාපදිංචි සැපයුම්කරුවන් ජාලයෙන් මිල ගණන් ලබා ගන්නා ලදී. ලංසුකරුවන් දෙදෙනෙකු පමණක් ලබා දුන් කාල සීමාව තුළ තම මිල ගණන් සඳහන් කළද මිලදීගැනීමේ හදිසි අවශ්‍යතාවය සලකා ලැබුණු මිල ගණන් පිළිගෙන මිල කැඳවීම අවසන් කර ඇත. කෙසේ වෙතත්, රෝහලේ ප්‍රධාන ඉලක්කය වන්නේ වෙළඳපල තත්වය සංසන්දනය කර වඩාත් සුදුසු සහ ලාභදායී විසඳුම/අවශ්‍යතා ලබාගෙන සපුරාලීම වනු ඇත.

(ii) තවද, සමාගම විසින් වැඩිම මිල ලංසුකරුට කොන්ත්‍රාත්තුව ලබා දී ඇති අතර, අදාළ සැපයුම්කරු විසින් මීට පෙර සැපයූ වෙනත් යන්ත්‍රයකින් ලද අයහපත් අත්දැකීමක් සඳහන් කරමින් අඩුම මිල ගණන් ඉදිරිපත් කළ ලංසුකරු ප්‍රතික්ෂේප කර තිබුණි. එහෙත් එම අයහපත් අත්දැකීම පිළිබඳ ලිඛිත සාක්ෂි කිසිවක් විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

මෙය වෛද්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ අවශ්‍යතාවයක් වන බැවින්, වෛද්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් විශේෂයෙන් වෛද්‍යවරුන් නිෂ්පාදිතය නිර්දේශ කළ යුතු අතර එය පරිශීලකයින්ට වඩාත් සුදුසු විය යුතුය. රෝහලේ වෛද්‍යමය වශයෙන් තීරණාත්මක අයිතම වන බැවින් පරිශීලක හිතකාමී විය යුතුය. ඒ අනුව වෛද්‍ය මණ්ඩලය තම අතීත අත්දැකීම් මත පදනම්ව ඉහළම මිල ඇති භාණ්ඩය ලබා ගැනීමට නිර්දේශ ලබා දී ඇත.

ලේඛනගත සාක්ෂි තබා ගත යුතුය.

(iii) ප්‍රමාදය සඳහා ඇණවුමේ වටිනාකමින් සියයට 1 ක දඩ මුදලක් අය කිරීම සමාගමේ ප්‍රතිපත්තිය වුවද, සති 4 ඉක්මවන ප්‍රමාදයන් සඳහා ප්‍රමාද ගාස්තු අය කර නොතිබුණි.

සාමාන්‍ය ආකෘතියට අනුව, පාලන මෙවලමක් ලෙස දඩ මුදල් සම්බන්ධ වගන්තියක් ඇත. නමුත්, සාමාන්‍යයෙන් කොන්ත්‍රාත් ගිවිසුම් යටතේ පවතින ප්‍රසම්පාදන වලින් අප දඩ මුදල් අය කරන්නෙමු. ව්‍යාපාරයේ ස්වභාවය අනුව, ලංකා හොස්පිටල්ස් විසින් කාර්තුමය වශයෙන් මිලදීගැනීමේ ඇණවුම්/වැඩ ඇණවුම් විශාල සංඛ්‍යාවක් ලබා දෙන අතර, සෑම මිලදීගැනීමේ ඇණවුමකම/වැඩ ඇණවුමකම සෑම ප්‍රමාදයක්ම පසු විපරම් කිරීමට හැකියාවක් නොමැත.

සමාගමේ බෙදා හැරීමේ ප්‍රතිපත්තිය වෙතත් නොකරන්නේ නම්, සමාගමේ බෙදා හැරීමේ ප්‍රතිපත්තියට අනුකූල වීමට අවශ්‍ය වේ.

(ඊ) කිලෝ 40 රෙදි සෝදන යන්ත්‍රයට අමතර කොටස් මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවන අවස්ථාවේදී, ලබා ගත හැකි බව,

සියලුම අංශ ආවරණය වන පරිදි සඳහන් කර ඇති විස්තර ලබා දෙන ලෙස ඉල්ලා අදාළ ලංසුකරුවන් වෙත ලංසු අයදුම්පත් යවන ලදී. ලංසුකරුවන්ට විශේෂිත අවශ්‍යතාවයන් සඳහා අදාළ වන

සාමාන්‍යයෙන් ලංසු අයදුම් පත්‍රය ප්‍රසම්පාදනයේ ස්වභාවයට ගැලපෙන පරිදි සකස් කළ යුතුය.

ලියාපදිංචිය (අදාළ නම්), මුල්ම ලබාදිය හැකි දිනය, වගකීම, නාමාවලිය, අලෙවියෙන් පසු සේවා, වෙනත් නියමයන් සහ කොන්දේසි පිළිබඳ විස්තර සපයන ලෙස ඉල්ලා තිබුණි. කෙසේ වෙතත්, ලංසුකරුවන් දෙදෙනෙකු මිල ගණන් ඉදිරිපත් කර ඇති අතර ඔවුන් ඉදිරිපත් කළේ Performa ඉන්වොයිසිය පමණි. නමුත් ආයතනය ඉහත තොරතුරු කැඳවීමෙන් තොරව ප්‍රසම්පාදන කටයුතු අඛණ්ඩව සිදුකර තිබුණි.

තොරතුරු සැපයා තිබුණු අතර රෙදි සෝදන යන්ත්‍ර අමතර කොටස් සඳහා අදාළ වන එවැනි විස්තර අඩංගු ලංසු ඉදිරිපත් කර තිබුණි. ලැබුණු මිල ගණන් වල හඳුනාගැනීමේ අරමුණ සඳහා නොවන නිශ්චිත ලිපියක් (Cat/article) අඩංගු වූ අතර ලංසුවක් තෝරා ගැනීමට ප්‍රමාණවත් වූ බෙදාහැරීමේ දිනය සහ අනෙකුත් නියමයන් සහ කොන්දේසි ද සඳහන් කර තිබුණි. ලංසු ඇගයීමේදී, රෝහලේ කටයුතු බාධාවකින් තොරව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා අමතර කොටස් ගෙන්වා ගැනීමේ ඇණවුම ඉදිරියට ගෙන යාමට ප්‍රමාණවත් වන ලබා දී ඇති තොරතුරු මත පදනම්ව අවසාන පරිශීලක/විෂය පිළිබඳ විශේෂඥයා විසින් ලංසුව පිළිගෙන ඇත.

(උ)

**Urodynamic System** ප්‍රසම්පාදනය සඳහා මිල කැඳවීමට අනුව, මිල කැඳවීමේ විද්‍යුත් තැපෑලෙහි සඳහන් වන්නේ 'ලංසුකරු අලෙවි නියෝජිතයෙකු, උප-නියෝජිතයෙකු, නියෝජිතයෙකු හෝ නාමිකයෙකු ලෙස ක්‍රියා කරන්නේ නම් සහ ඔහු ඕනෑම ලංසුකරුවෙකු වෙනුවෙන් ක්‍රියාකරන්නේ නම් පොදු කොන්ත්‍රාත් රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කරන ලද PCA 3 සහතිකයේ පිටපතක් මිල කැඳවීම සමඟ ඉදිරිපත් කළ යුතු අතර ලංසු වටිනාකම රු. මිලියන 5 ඉක්මවන්නේ නම් එක් එක් ලංසුව ප්‍රදානය කිරීමෙන් පසු කොන්ත්‍රාත්තුව ලියාපදිංචි කළ යුතුය' යනුවෙනි. මෙම කොන්ත්‍රාත්තුවේ වටිනාකම රු. 6,323,940 ක් වූ අතර කෙසේ වෙතත්, තෝරාගත් ලංසුකරු මෙම කොන්ත්‍රාත්තුව සඳහා PCA 3 ආකෘතිය සපයා නොතිබුණි.

ඉහත විශේෂිත ප්‍රසම්පාදනය වෙළඳපල මිල සැදහුම් ක්‍රමය (Shopping Method) යටතේ සිසුකරන ලද අතර ලංසුව විවෘත කරන තෙක් ලංසුකරු පොදු කොන්ත්‍රාත් රෙජිස්ට්‍රාර් යටතේ ලියාපදිංචි වී ඇත්දැයි අපි නොදනිමු. එසේ වුවද, අවශ්‍යතාවය සපුරාලීම සඳහා අයිතමය ඉක්මනින් සැපයිය යුතු බැවින් එවැනි ලේඛන නොමැතිකම හේතුවෙන් ක්‍රියාවලියට බාධා කිරීමට අපට නොහැකි වනු ඇත.

සාමාන්‍යය ලංසු ලේඛණ ප්‍රසම්පාදනයේ ස්වභාවයට ගැලපෙන පරිදි සකස් කළ යුතුය.

(ඌ)

HD-Laparoscopy පද්ධතිය මිලදී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනයේදී, මෙම ප්‍රසම්පාදනය සඳහා ලංසුකරුවන් 6 දෙනෙකු ලංසු ඉදිරිපත් කර තිබුණි. ඒ අතරින් වැඩිම මිල ගණන් ඉදිරිපත් කළ ලංසුකරු කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට තෝරාගෙන තිබුණු අතර ශල්‍ය වෛද්‍යවරුන් රූපසටහන්වල ගුණාත්මක භාවය ගැන නොසතුටින් සිටින බව පවසමින් අනෙක් ලංසු ප්‍රතික්ෂේප කර තිබුණි. කෙසේ වෙතත්, කැමරා පද්ධතිය සහ මොනිටර පද්ධතිය සම්බන්ධයෙන් ලංසුකරු විසින් ලබා දී ඇති පිරිවිතර විස්තර සලකා බැලීමේදී, සියලුම ලංසුකරුවන්ගේ පිරිවිතරයන් සමාගමේ අවශ්‍යතාවයට අනුකූල වනු ඇත. එසේම ශල්‍ය වෛද්‍යවරයාගේ නිර්දේශය සනාථ කිරීමට ලිපි ලේඛණ නොතිබුණි.

මෙම විශේෂිත Laparoscopy ක්‍රමය සඳහා ප්‍රධාන පරිශීලකයන් වන වෛද්‍යවරුන් දෙදෙනෙකු ඔවුන්ගේ අත්සන තාක්ෂණික ඇගයීම් කමිටු වාර්තාවේ ද යොදා තිබුණි.

වෛද්‍යවරුන්ගේ නිර්දේශ සඳහා ලේඛණමය සාක්ෂි තබා ගත යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

තනතුරු 09 ක් සඳහා තර්ථ සේවක සංඛ්‍යාව අනුමත සේවක සංඛ්‍යාව 12 කින් ඉක්මවා තිබුණි.

කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම

අතිරික්තයන් ගලපා තිබුණු අතර 2021 වර්ෂයේ කිසිදු අතිරික්තයක් නොතිබුණි.

නිර්දේශය

අනුමත කාර්යය මණ්ඩලය කාලීනව සමාලෝචනය කළ යුතු අතර අවශ්‍ය සංශෝධන සිදු කළ යුතුය.